



කැළණිය විශ්ව විද්‍යාලය - ශ්‍රී ලංකාව

දුරස්ථ සහ අඛණ්ඩ අධ්‍යයන කේන්ද්‍රය

වාණිජ හා කළමනාකරන අධ්‍යයන පීඨය

වාණිජ විද්‍යාවේදී (විශේෂ) උපාධි සිව්වන වසර පරීක්ෂණය (බාහිර)- 2013

2016 - ඔක්තෝබර්

BCOME 4544 - රක්ෂණයේ භාවිතය

ප්‍රශ්න සංඛ්‍යාව : (හතයි) 07

කාලය : පැය 03 යි

ඕනෑම ප්‍රශ්නය පහකට (05) පිළිතුරු සපයන්න.

01. අ. ඔබ වර්තමානයේ ඇඟළුම් කර්මාන්තශාලාවක සේවය කරන බව සිතන්න. ඇඟළුම් කර්මාන්තශාලාව හා බැඳී පවතින අවදානම් හඳුනා ගැනීම සඳහා ඔබට භාවිතාකළ හැකි ක්‍රමවේද පැහැදිලි කරන්න.

(ලකුණු 10)

ආ. ඇඟළුම් කර්මාන්තශාලාවක් හා බැඳී පවතින අවදානම් ඒවා සිදුවිය හැකි වාර ගණන (frequency) හා අවදානමේ දරුණුභාවය (Severity) පදනම් කොට ගෙන ඇගයීමකට ලක් කරන්න.

(ලකුණු 10)

(මුළු ලකුණු 20)

02. අ. ආයතනයක අවදානම් විය හැකි ප්‍රධාන මූලාශ්‍ර 4 ක් උදාහරණ සහිතව විස්තර කරන්න.

(ලකුණු 10)

ආ. උපද්‍රව්‍යයක් (Hazard) යන්නෙන් ඔබ කුමක් අදහස් කරයිද ? විවිධ උපද්‍රව වර්ග 3 ක් පැහැදිලි කරන්න.

(ලකුණු 10)

(මුළු ලකුණු 20)

03. අ. අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය කෙටියෙන් පැහැදිලි කරන්න.

(ලකුණු 10)

ආ. අවදානම් කළමනාකරණය කිරීම සඳහා තෝරාගතහැකි උපක්‍රම 4 ක් කෙටියෙන් විස්තර කරන්න.

(ලකුණු 10)
(මුළු ලකුණු 20)

04. අ. රක්ෂණය කළ හැකි අවදානම් මොනවාදැයි පැහැදිලි කරන්න.

(ලකුණු 10)

ආ. රක්ෂණ ආවරණයක් ලබාගැනීමේ වාසි හා අවාසි විස්තර කරන්න.

(ලකුණු 10)

(මුළු ලකුණු 20)

05. අ.රක්ෂණය යන්න ගිවිසුමක් ලෙසද, ව්‍යාපාරයක් ලෙසද, අවදානම් පැවරීමේ ක්‍රමවේදයක් ලෙසද යනාදී වශයෙන් විවිධ පැතිකඩ වලින් හැඳින්විය හැක. මෙම ප්‍රකාශය විස්තරාත්මකව විදහා දක්වන්න.

(මුළු ලකුණු 20)

06. රක්ෂණයේ මූලධර්ම අවම වශයෙන් 5 ක් වත් උදාහරණ සහිතව පැහැදිලි කරන්න.

(මුළු ලකුණු 20)

07. පහත දෑ කෙටියෙන් පැහැදිලි කරන්න.

අ. පුද්ගල නිශ්‍රිත (Subjective) අවදානම් හා විෂය මූලික (Objective) අවදානම

ආ. වියහැකි උපරිම අලාභය (Maximum possible loss)

ඇ. විවිධ රක්ෂණ වර්ග

ඉ. ශුද්ධ අවදානම (Pure risk) හා සමචේක්ෂණ අවදානම (Speculative risk)

(ලකුණු 05 බැගින්)

(මුළු ලකුණු 20)